

බට්කොයින් උන්මාදය: ගැහුරුවන අර්බුදයක උන ප්‍රස්ථාරය

Bitcoin frenzy: The fever chart of a deepening crisis

නික් බ්ලිස් විසිනි

2017 දෙසැම්බර් 13

නිල වාතාවරනයට අනුව, 1930 ගනන්වල නිමහා අවපාතයේ පටන් බරපතලම පසුබැමකට මග හෙලිකල 2008-2009 ගෝලිය මූල්‍ය අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකය වර්ධනයේ හොඳම අවධියට අවතිර්නවී ඇත.

පසුගිය මාසයේ නිකුත්වූ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධන සංවිධානයේ වාර්තාවට අනුව: "රවල් පුරා ඉහළ නැගීම වහි වඩාත් සමාන විමත් සමග ගෝලිය ආර්ථිකය, 2010න් පසුව එහි වේගවත්ම වර්ධනය අත්කරගෙන ඇත. ප්‍රතිපත්තිමය දිරිගණ්වීම්වල උදුවෙන්, ගෝලිය වර්ධනයේ දිගු කළක් බලා සිටි මෙම නැගීම, නිරසාර රැකියා අවස්ථා, ආයෝජනයේ නවතම නැගීම හා වෙළඳාමේ වර්ධනය ආර්ම්හ්‍යමත් සමග අත්වැළ බැඳුගෙන ඇත.

එක්තරා කාලයකදී එවත් "යලු පිබිඳීමක්" දැකු ගනු ලබුවේ, නිෂ්පාදන ආයෝජනයේ වයිටිමක් සමග බැඳුනු සැබැ ආර්ථිකයේ වර්ධනයත්, වැටුප් හා එවන තත්ත්වයේ ඉහළ යාමත් ලෙසය. කෙසේ වුව ද එම කාලය ඉක්මගාස් බොහෝ කළේය.

මේ සතියේ ආර්ථික හා මූල්‍ය තොරතුරු අනුව, කටයුතු පිළිබඳ සැබැ ලක්ෂණය වන්නේ, අනාගත වෙළඳාම cryptocurrency bitcoin (ඡුප්තලේඛනගත බට්කොයින් මුදල) වලන් සිදුවීමට පටන් ගැනීම පිළිබඳ කාරනයයි. එයට ආර්ම්හකත්වය දුන්නේ, Cboe Global Markets යන විකාගේනි අනාගත තොග නියාමකයෙකු විසිනි. ලබන සතියේදී CME Group බට් කොයින් සඳහා වඩාත් විශාල අනාගත තොග වෙළඳාම පටන් ගනු ඇත.

සාපේක්ෂ වගයෙන් වෙළඳාම මන්දියාම් යයි සලකනු ලැබුව ද මිල නගින වේගය නිසා එය දෙවනාවක් අත්හිටුවීමට පවා සිදුවිය. එය වාර්තා බිඳ හෙලීමක් බවට පත් විය. ඡුප්තලේඛනගත මුදල හුවාමරුවේදී බට්කොයින්වල ගැනුම මළවු බොලර් 16 25 0ට සාපේක්ෂව 2018 ජනවාරි මාසය සඳහා වෙළඳාම බොලර් 17420කට තීන්ද විය. පසුගිය ගෘ සතියේදී බට්කොයින් මිල සියයට 50න් ඉහළ ගියෙය. මේ වසර ආර්ම්හයේදී එය බොලර් 900ක්

තරම් වුව ද පසුගිය මාස 11 තුළ එය නුතන ආවිස ඉතිහාසයේ විශාලම මූල්‍ය බුබුල බවට පත්විය.

බට්කොයින්හි ආර්ම්හය, හැඳුනා තොගත් සහෝෂ් නකමොටෝ යන ජපන් ජනිකයා හෝ ඒ නම්න් පෙනී සිටි පරිගනක ක්‍රමලේඛකයින් කන්ඩායමක් විසින් 2009 වසරදී වර්ධනය කළ බ්ලොක්ච්වෙන් නමින් යුත් නව යාන්ත්‍රණයක් සමගම සිදුවිය. නව තාක්ෂණයට බට්කොයින් හෝ වෙනත් ගුප්තලේඛනගත මුදලක් යොදාගෙන, ජාතිකව පදනම්ව ඇති මුදල හා මූල්‍ය නියාමන බලධාරීන් ඉක්මවා යමින්, අන්තර්ජාලය හරහා කෙළින්ම මූල්‍ය ගනුදෙනු කළ හැකි බව කියනු ලැබේ.

පොදු ලෙපර් ක්‍රමයක් මත පාදක වන තාක්ෂණයට, මධ්‍යගත කිරීමක් තොමැතිව ගනුදෙනුකරවෙන්ගේ තොරතුරු එක්වරම පරිගනක පද්ධතින් තුළ රැස්කර තබාමේ හැකියාව ඇති කරයි. එවා සතු පුළුල් යොදුවුම් වලට ඉක්මන් ගනුදෙනු, වේගවත් තොරතුරු ගලායාම හා හාන්ඩ හා සේවා ගලායාම්, බිජිටල් ක්‍රමයට සෞයා ගැනීමේ හැකියාව ඇති.

පැවතිගෙන ගිය මුළු වසරවල කුතුහාලය දැනවන දෙයක් ලෙස පමනක් පැවති බට්කොයින්, පසුගිය වසර තුළ මූල්‍යයේ ප්‍රමුඛත්වයකට ඉහළ නැගීම, එම තාක්ෂණයෙන් විභාග වාසි අත්කර ගැනීම සමග කිසිදු සම්බන්ධයක් නැති. ඒ වෙනුවට එය ගෝලිය ආර්ථිකය මත අධිකාරය පිහිටුවාගෙන ඇති පුළුල්ව පැනිර පැවතින සම්පේක්ෂනයේ වඩාත් විස්සකුරු ප්‍රකාශනයක් වී ඇත.

බට්කොයින් අනාගත වෙළඳාම නිර්මානය වීම ගෙන වාර්තා කරමින් ගිනෙන්ඡල් ටයිමිස් ප්‍රත්‍යාය. "ගෝලිය මූල්‍ය පද්ධතියට විකල්පයක් ලෙස ඡුප්තලේඛනගත මුදල ක්‍රියාත්මක වීමේ විභාගත්මක මොහොත්ක්" එමගින් සලකනු කෙරෙන බව පවසයි. කෙසේ වෙනත් අනාගත වෙළඳාම හැඳුන්වා දීමේ ප්‍රධාන බලපෑම, ගෝලිය මූල්‍ය යාන්ත්‍රණය එයින් සිදුවිය හැකි හෝ තොකිදුවිය හැකි බලපෑම තොව, ප්‍රමුඛ හෙප් අරමුදල් හා අනෙකුත් මූල්‍ය සම්පේක්ෂකයින්ට එහි නැගෙන මිල හා ඒ ආශ්‍රිත ගනුදෙනු වලන් දුවෙන්ත ලාභ ඉපයිමේ හැකියාව ඇත්කර දීමයි.

දාරම්භයේදී ප්‍රමුඛ මූල්‍ය ක්ෂේත්‍රයන් බිටිකොයින් සලකනු ලබුවේ තරමක සකේ සාංකාවෙන් යුතුවය. නිදසුනක් ලෙස මේ වසර මූල පේරී මෝර්ගන් වෙස්හි ප්‍රධාන ව්‍යායක නිලධාරී ජෙම් ඩිමෝර්න් පැවසුවේ, එහි ගනුදෙනු කරන කිසිවෙකු ගැන දැනුගත්තොත් ඔහු වහාම රැකියාවෙන් පහකරන බවය.

එහෙත් සිටි ගෘග්හි ප්‍රධානා වූ වක් ප්‍රිනේස් අවමුඛ උකස්කර සමපේක්ෂන බුඩුල මධ්‍යයේ 2007දී පැවසුවේ, සංගිතය නදුදෙන විට ඔබ කළ යුත්තේ නැඟිට නවත එකය යනුවෙති. අනාගත වෙළඳුම ආරම්භවීම, සමපේක්ෂනයේ මේ නවතම ආකෘතිය තුළට විශාල ප්‍රමානයන්ගෙන් මුදල් ගළුප්මට අවස්ථා නිර්මානය කරයි.

බිටිකොයින් මෙතියාව, 2008-09 මූල්‍ය අරුබුදයේ පටන් ගෝලිය මූල්‍ය ක්‍රමය තුළ ඇතිව නිබෙන වඩා ප්‍රමුළු වර්ධනයක කොටසක් නියෝජනය කරයි. අවමුඛ උකස්කර සමපේක්ෂන බුඩුල ප්‍රපුරා යාමට හා ගෝලිය මූල්‍ය ක්‍රමයේ උනුව් යාමට, ඇමරිකානු හා ලෝකයේ අනෙකත් මහ බැංකු ප්‍රතිචාර දැක්වුයේ, පළමුව බැංකු හා ආයෝජන සමාගම් වලට ඇපදිම සඳහා බොලර් ව්‍යුහයන ගනන් සපයීමත් දෙවනුව, පිළියාම ලෙස ඉතිහාසයේ පෙර නොවූ විරු තරම් අඩු පොලීයකට නය සම්පාදනය කිරීමත් තුළින්ය.

ප්‍රතිපලය වුනේ වත්කම් මිල, කොටස් මිල හා සමඟ ප්‍රදේශවල නිවාස මිල දැවැන්ත ලෙස ඉහළ නැඟිමයි. එය, යටින් පැවති සංඛී ආර්ථිකයේ ඉතා සීමිත වර්ධනය මුළුමත්ම අඩාල කළේය.

රිනින්ෂ්ල් වයිමිස්හි විශ්ලේෂක පෝත් ඕනෑරස් සටහන් කමේ, "කොටස් මිල මුළුමත්ම වාගේ අධි තක්සේරු කර ඇත. බැඳුම්කර රටත් එහා ගොස් ඇති. කළාකෘති එතරම් ලොකු මෙළකට කිසිදුක අලෙවුවන් නැත. බිටිකොයින්, දැනුවමත් සියල්ල බුඩුල ලෙස පිම්බ නිබෙන" දේ එකතු කරන ලද අභ්‍යන්තරය් පමණි.

මෙම බුඩුල තිරසාර වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ඇමරිකාවේ සුපිරි පොනොසතුන් සඳහා ව්‍යාපාර හා ආදායම් බදු සහන ලබාදෙන බවට වී ඇති පොරොන්දුවයි. ව්‍යුත් ආන්ඩුවේ නිතිය දැන් ඇත්තේ කොන්ගුස් සභාවෙන් අනුමතවීමේ අවසාන අවස්ථාවේය.

ව්‍යුත් බලයට පත්වීමේ තත්ත් පටන් ඇමරිකාවේ කොටස් මිල සියයට 25න් ඉහළ නැගි ඇති. එය 2009 වසරෙන් පසුව සියයට 350න් ඉහළ ගොස්

ඇති. බදු සහන සංඛී ආර්ථිකය තුළ ආයෝජන ප්‍රවර්ධනයට හා ආර්ථික වර්ධනයට කිසිදු සම්බන්ධයක් නැති. එහි අරමුන සමපේක්ෂනය සඳහා තව තවත් අරමුදුල් සපයීමය. එම ක්‍රියාන්වතය පවත්වාගෙන යාම සඳහා සමාජ පිරිවය කපා හැරීම ද ඒ අතරම කිදුවේ.

අපල් සමාගම මේ සම්බන්ධයෙන් කැපී පෙනෙයි. සමාගම විදේශයන්හි පවත්වාගෙන යන බොලර් බ්ලියන 250 සඳහා බදු අනුපාතික පහත හෙළීමෙන්, බ්ලියන 47ක් එයට ඉතිරි වන බවට ගනන් බලා තිබේ. එය ක්‍රමන හෝ ඇමරිකානු සමාගමක් වසරකට උපයන ලාභයට වඩා වැඩිය. මේ කිසිවක් ආයෝජනය සඳහා යෙදවෙනු නැති. ඒවා යොදවනු ඇත්තේ, වෙළඳපොල අභ්‍ය ව්‍යුහයනයක සීමාවට ලැඟාවෙමින් නිබෙන සමාගමේ, කොටස් අභ්‍ය පිම්බමට යොමුවූ කොටස් යල් මිලට ගැනීම වත්තී මූල්‍යයේ ඉංජිනේරකිරානයට' ය.

ලිනින්ෂ්ල් වයිමිස්හි වොලින් පෝත්ස්ට් ප්‍රවත්පත්වලට ලබා හිටපු හාන්ඩාර ලේකම් ලෝරේන්ස් සමරස්, ඇමරිකානු ආර්ථිකය "කුද මුදුනක" පවතින බව පැවසිය.

මේ වසරේ ආර්ථික වර්ධනයට ජවය සපයුණේ, "ජනගහනයේ සුළු කොටසක් විසින් සිමිකර ගනු ලබා" කුටුම්හ දනයේ බොලර් ව්‍යුහයන 6 ට වැඩි, කොටස් වෙළඳපොලේ ඉහළ යාම නිසා බව ඔහු සඳහන් කරයි.

වාර්තාගත පහත් මට්ටමක ප්‍රාග්ධන පිරිවය හා සංගත සතු බිභුල මුදල් තොග, ආයෝජන සඳහා උත්තේරකයන් වුවත්, පළඳායිනා වර්ධනය ඉතා පහතින් තිබියදී, "අපල් හා ගුගල් වත්තී නිවිකරනයට නැඹුරු සමාගම් ප්‍රතිලාභ වැඩි ආයෝජන සොයාගත නොහැකි කම නිසා, විශාල ප්‍රමානයේ කොටස් යල් මිලටගැනීමේ කටයුතු වලට යොමුවූ සිටි."

සමරස්ගේ "කුද මුදුන" පිළිබඳ විනිශ්චයේ අභ්‍යවුම, ඇමරිකාව හා වඩාත් ප්‍රමුළු ලෙස ලෝරේ ආර්ථිකයම කඩාවැටීමකට ගමන් කරමින් නිබෙන බවය.

සමරස් සුවිශේෂී වශයෙන් එම නිගමනයට එලඹීන්නේ නැති. ඒ වෙනුවට පවසන්නේ "අපට තදින්ම අවශ්‍යතාව නිබෙන නව ආර්ථික පදනමක්" ගෙන ප්‍රහු කපාවමය. එමහේ බිටිකොයින් උමතුව, දැවැන්ත මූල්‍ය උනුවීමක් සඳහා සියලු කොන්දේසි නිර්මානය වී ඇති බවට පැහැදිලිම නිදසුනයි.